



Education Social Media Network

මිශ්‍ර ප්‍රශ්න පත්‍ර - 112 (2023)

5 - ශ්‍රේණිය

1. එක්තරා පන්තියක සිටි සිසුන් අතරින් 23ක් ගැහැනු ළමුන් ද, 19ක් පිරිමි ළමුන් ද විය. ඒ අනුව ඔවුන් අතර පොත් 3 බැගින් බෙදා දුන්නේ නම් අවශ්‍ය පොත් ගණන කොපමණ ද?

(1) 130.

(2) 126.

(3) 132.

2. කෝපි ග්‍රෑම් 1 ක මිල රු.1.50ක් ද, සීනි ග්‍රෑම් 100ක මිල රු 12ක් ද වේ. ඒ අනුව කෝපි ග්‍රෑම් සියයක් හා සීනි කිලෝග්‍රෑම් එකහමාරක් මිල දී ගැනීමට අවශ්‍ය මුදල කොපමණ ද?

(1) රුපියල් 310යි

(2) රුපියල් 290යි.

(3) රුපියල් 330යි.

3. උපාළි වලවල් 3 ක් කපන විට පුබුදු වලවල් 5 ක් කපයි දෙදෙනාම වලවල් 40 ක් කැපුවේ නම් උපාළි කැපූ වලවල් ගනන කීයද?

(1) 12

(2) 15

(3) 10

4. 2023 වසර ඉරිදා දිනයකින් ආරම්භ වේ නම්, එම වසරේ මාර්තු 14ට යෙදෙන දවස කුමක් ද?

(1) සඳුදා

(2) අඟහරුවාදා

(3) බදාදා

5. ළමයෙක් පැන්සලක් මිලට ගෙන රුපියල් විස්සේ තෝට්ටුවකින් ගෙවීම් කරන ලදි මුදලළි ළමයාගෙන් තව රුපියල් 2 ක් ඉල්ලාගෙන රුපියල් 5 ක් ඉතිම් දුන්නේ නම්, පැන්සලේ මිල කීය ද?

(1) 22

(2) 15

(3) 17

6. ඉරිදා දින 5 කින් යුත් ජනවාරි මාසයක එම ඉරිදා දින සියල්ලෙහි එකතුව තැබිය හැකි වැඩවීම අගය වන්නේ,

(1) 80

(2) 55

(3) 85

7. අපේ රුපවාහිනිය කාර්මික දෝෂයක් නිපුණම මිනිත්තු 15 කට වරක් ක්‍රියා විරහිත වේ. එය පළමු වරට ක්‍රියා විරහිත වූයේ 6.55 ට නම් හතර වන වරට ක්‍රියා විරහිත වූ වේලාව ලියන්න

A. ප.ව. 7.30

B. ප.ව. 7.40

C. ප.ව. 7.45

8. ශ්‍රී ලංකාවේ වෙරළාසන්න ප්‍රදේශයක් නොවන්නේ

(1) හලාවත

(2) මන්නාරම

(3) කුරුණෑගල

9. මුහුදට සීමා නොවූ පළාතයි.

(1) වයඹ

(2) ඌව

(3) උතුර

10 දිවෙන් දහදිය පිටකරන සතකි.

(1) බල්ලා

(2) නයා

(3) කබරගොයා

**Education Social Media Network****මිශ්‍ර ප්‍රශ්න පත්‍ර - 112 (2023)****5 - ශ්‍රේණිය****පිළිතුරු**

1. එක්තරා පන්තියක සිටි සිසුන් අතරින් 23ක් ගැහැනු ළමුන් ද, 19ක් පිරිමි ළමුන් ද විය. ඒ අනුව ඔවුන් අතර පොත් 3 බැගින් බෙදා දුන්නේ නම් අවශ්‍ය පොත් ගණන කොපමණ ද?

(1) 130.

(2) 126.

(3) 132.

2. කෝපි ග්‍රෑම් 1 ක මිල රු.1.50ක් ද, සීනි ග්‍රෑම් 100ක මිල රු 12ක් ද වේ. ඒ අනුව කෝපි ග්‍රෑම් සියයක් හා සීනි කිලෝග්‍රෑම් එකහමාරක් මිල දී ගැනීමට අවශ්‍ය මුදල කොපමණ ද?

(1) රුපියල් 310යි

(2) රුපියල් 290යි.

(3) රුපියල් 330යි.

3. උපාලි වලවල් 3 ක් කපන විට පුබුදු වළවල් 5 ක් කපයි දෙදෙනාම වලවල් 40 ක් කැපුවේ නම් උපාලි කැපූ වලවල් ගන්න කියද?

(1) 12

(2) 15

(3) 10

4. 2023 වසර ඉරිදා දිනයකින් ආරම්භ වේ නම්, එම වසරේ මාර්තු 14ට යෙදෙන දවස කුමක් ද?

(1) සඳුදා

(2) අගහරුවාදා

(3) බදාදා

5. ළමයෙක් පැන්සලක් මිලට ගෙන රුපියල් විස්සේ නෝට්ටුවකින් ගෙවීම් කරන ලදි මුදලළි ළමයාගෙන් තව රුපියල් 2 ක් ඉල්ලාගෙන රුපියල් 5 ක් ඉතිම් දුන්නේ නම්, පැන්සලේ මිල කීය ද?

(1) 22

(2) 15

(3) 17

6. ඉරිදා දින 5 කින් යුත් ජනවාරි මාසයක එම ඉරිදා දින සියල්ලෙහි එකතුව තැබිය හැකි වැඩවීම අගය වන්නේ,

(1) 80

(2) 55

(3) 85

7. අපේ රූපවාහිනිය කාර්මික දෝෂයක් නිපුණම මිනිත්තු 15 කට වරක් ක්‍රියා විරහිත වේ. එය පළමු වරට ක්‍රියා විරහිත වූයේ 6.55 ට නම් හතර වන වරට ක්‍රියා විරහිත වූ වේලාව ලියන්න

A. ප.ව. 7.30

B. ප.ව. 7.40

C. ප.ව. 7.45

8. ශ්‍රී ලංකාවේ වෙරළාසන්න ප්‍රදේශයක් නොවන්නේ

(1) හලාවත

(2) මන්නාරම

(3) කුරුණෑගල

9. මුහුදට සීමා නොවූ පළාතයි.

(1) වයඹ

(2) උතුර

(3) උතුර

10 දිවෙන් දහදිය පිටකරන සතකි.

(1) බල්ලා

(2) නයා

(3) කබරගොයා

a3book.com